

ශ්‍රී ලංකාවේ පැරණි ස්තූප තාක්ෂණය පිළිබඳ විමුක්තිමත්

ජාත්‍යන්තර දායාලු ප්‍රාග්ධන පිළිබඳ විමුක්තිමත් හිමි¹, කෝච්චදී වන්දීම හිමි²

සිංහලෙන් දාගැබ නමින් හැඳින්වෙන ස්තූපය ව්‍යක්‍රී ලංකාවේ මෙන්ම අනෙකුත් බොඳේද රටවල ද පිහිටුවා ඇති සැම බොඳේද විභාරයකම අත්‍යාවශ්‍ය අංගයකි. පැරණිනන් විසින් ඉදිකරන ලද ව්‍යුහ අතරින් ස්තූපයට සුවිශ්‍යීම් තැනක් හිමි වේ. ක්‍රි. පූ. තුන් වැනි සියවසින් පසුව ඇරඹි ස්තූප තාක්ෂණය අපේ පැරණිනන් විසින් අගුරුණු මට්ටමකට ගෙනෙන ලදී. මෙම තාක්ෂණය සම්බන්ධ වාස්තූවිද්‍යාව, ඒවා තැනීමට ගත් ද්‍රව්‍යය, ඒවායේ අභ්‍යන්තර ප්‍රත්‍යාබල හා ඉදිකිරීම පිළිබඳ කරුණු මෙහිලා වැදගත්ය. සාම්බුද්ධ උරුමයක් සහිත දැක්විය හැකි පැරණි තාක්ෂණික ක්‍රමවේදයන් කිහිපයක් ශ්‍රී ලංකාවේ ස්තූප සතුව ඇතේ. ඒවායින් සමහරක් ඉතාමත් ඇත්ත අතිතයට උරුමකම කියයි. පැරණි තාක්ෂණික ක්‍රමවේදයන් පිරික්සීමේදී ස්තූප සම්බන්ධ තාක්ෂණය වැදගත් වේ. ස්තූපයන්හි මූලික අංග වන පාදම, තුන්මහල් පේසාව, ගර්හය, හතරස්කොට්ට් යනාදිය කෙරෙහි අවධානය යොමු කිරීමේදී පැරණි ස්තූප තාක්ෂණය එමගින් මැනවින් ප්‍රකට වේ. ස්තූපයේ පදනම හෙවත් අත්තිවාරම දුම්ම ඉදිකිරීම අංගයේ පළමු කායුසියි. ගක්තිමත් පදනම ස්තූපයේ පැවැත්ම තීරණය කරයි. ස්තූපයක පදනම දුම්ම පිළිබඳ තාක්ෂණික හා වාස්තූවිද්‍යාත්මක කරුණු කැළීම්වලින් සෞයාගත හැකි කායුසික් වී තිබේ. නමුත් පුරාවිද්‍යාත්මක කැළීම් මගින් ඒ පිළිබඳව ඉතා සීමිත තොරතුරු ප්‍රමාණයක් සෞයාගෙන තිබේ එහිදී මහාපුපය ඉදිකිරීම සම්බන්ධයෙන් මහාවංසය හා පුළුපවංසය දැක්වන කරුණු ඉතා වැදගත්ය. මහාවංසයේ රැවන්වැලිසැයේ පාදම ඉදිකර ඇති ආකාරය මෙසේ විස්තර කරයි. සැය පිහිටි බිම රියන් 7ක් පමණ හාරා, පසුව කැබුලි කරන ලද ගල් පතුරු සම්වලින් පා වෙළනු ලැබූ අලි ඇතුන් ලවා පාගවන ලදී. පසුව වෙබුරුමය බදාමයක් යොදා රට උඩින් ගෙවා තැම්පත් කරන ලදී. රටත් උඩින් තද බදාම තටුවෙන් යොදා යකඩ දැක් එලන ලදී. පසුව තමි තහඩු එලා රට ඉහළින් රිදී තහඩු ද තැම්පත් කෙළේය. ස්තූපයේ තුන් වැනි කොටස ලෙස සැළකෙන්නේ තුන්මහල් පේසාවන්ය. මුළු යුගවලදී මෙම පේසාවන් මල් පහන් පුරා කිරීම සඳහා යොදාගෙන ඇතේ. තුන් මහල් ජේස්ව මත ගෙවනුගෙන්නේ ගරහයයි ස්තූපයේ සැලැස්ම ඔහුන් වන්නේ ගරහය අනුවයි. දාගැබ මුදුනේ කොත්කැරුල්ල පිහිටුවා ඇත්තේ මෙම හතරස් කොටුවෙහිය. මෙම පර්යේෂණය මගින් ශ්‍රී ලංකාවේ පැරණි ස්තූප තාක්ෂණය පිළිබඳ විමර්ශනය වේ. පර්යේෂණ මූලාගුරු ලෙස ස්තූපය පිළිබඳ තොරතුරු සඳහන් ප්‍රාථමික, ද්‍රව්‍යාලු තාක්ෂණික මූලාගුරු අධ්‍යයනය කෙරේ. පර්යේෂණ සීමාලෙස විශේෂයෙන් ශ්‍රී ලංකාකේය පැරණි ස්තූප සම්බන්ධ තාක්ෂණය අධ්‍යයනය කෙරේ.

ප්‍රමුඛ පද :තාක්ෂණය, වාස්තූවිද්‍යාව, පදනම, තුන්මහල් පේසාව, ගරහය

¹² පාලි හා බොඳේද අධ්‍යයනාංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය. dumindalankarap@gmail.com